



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

රුපියල් මිලියන 50,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව

2021 අගෝස්තු මස 30 වැනි දින 09.00%2023'A' කාණ්ඩය යටතේ රුපියල් මිලියන 30,000 ක සහ 10.35%2025'A' කාණ්ඩය යටතේ රුපියල් මිලියන 20,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කෙරේ. මෙම නිකුතුවට අදාළ විස්තර පහත දැක්වේ.

| කාණ්ඩය | 09.00%2023'A' | 10.35%2025'A' |
|---|--|-------------------------------------|
| සු.භ.ජා. අංකය (ISIN)* | LKB01123I017 | LKB00825J156 |
| වෙන්දේසියට ඉදිරිපත් කරන ප්‍රමාණය | රුපියල් මිලියන 30,000 | රුපියල් මිලියන 20,000 |
| පිළිගනු ලබන උපරිම ඵලදා අනුපාතිකය (%) ** | 6.75 | 8.55 |
| පොලී අනුපාතිකය | වර්ෂයකට සියයට 9.00 | වර්ෂයකට සියයට 10.35 |
| නිකුතුවේ දිනය | 2012 සැප්තැම්බර් 01 වැනි දින | 2017 ඔක්තෝබර් 15 වැනි දින |
| කල්පිරෙන දිනය | 2023 සැප්තැම්බර් 01 වැනි දින | 2025 ඔක්තෝබර් 15 වැනි දින |
| පොලී ගෙවන දිනයන් | මාර්තු 01 සහ සැප්තැම්බර් 01 වැනි දින | අප්‍රේල් 15 සහ ඔක්තෝබර් 15 වැනි දින |
| උපචිත පොලිය | රුපියල් 100 ක් සඳහා රු. 0 | රුපියල් 100 ක් සඳහා රු. 3.3907 |
| වෙන්දේසි කරන දිනය | 2021 අගෝස්තු මස 30 වැනි සඳුදා දින | |
| ටෙන්ඩර් භාරගන්නා අවසාන දිනය හා වේලාව | 2021 අගෝස්තු මස 30 වැනි සඳුදා පෙ.ව. 11.00 ට | |
| ගෙවීම් කළ යුතු දිනය | 2021 සැප්තැම්බර් මස 01 වැනි දින | |
| ටෙන්ඩර් සඳහා අවම මුදල | රුපියල් මිලියන පහක් (5,000,000) සහ ඉන් අනතුරුව රුපියල් මිලියනයේ (1,000,000) ගුණිතයන්ගෙනි | |

ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලැබේ. ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණකි. පොලිය ගෙවූ අවසාන දිනයේ සිට පියවීම කරනු ලබන දිනට උපචිත පොලිය රහිත මිල පදනම් කර බැඳුම්කර සඳහා ලංසු කැඳවනු ලැබේ. වෙළෙඳපොළ තත්ත්වයන් මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් එක් කාණ්ඩය යටතේ වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණයට නොවැඩි ඕනෑම ප්‍රමාණයක් පිළිගනු ලැබිය හැකිය.

| පහත සඳහන් ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් සහ අනෙකුත් බලපත්‍රලාභී වාණිජ බැංකුවලින් භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගන්නා ලෙස මහජනතාවට දැනුම් දෙනු ලැබේ. | | | |
|--|---------|--------------------------------------|---------|
| ඇකියුට් සෙකියුරිටිස් ලිමිටඩ් | 2206297 | ෆස්ට් කැපිටල් ට්‍රෙන්ඩර්ස් පී.එල්.සී | 2639883 |
| ලංකා බැංකුව | 2541938 | මහජන බැංකුව | 2206783 |
| කැපිටල් එලයන්ස් ලිමිටඩ් | 2317777 | සම්පත් බැංකු පී.එල්.සී. | 2305842 |
| කොමර්ෂල් බැංකු ඔෆ් සිලෝන් පී.එල්.සී. | 2332319 | සෙලෝන් බැංකු පී.එල්.සී | 2456340 |
| එන්.එස්.බී. ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පැනි ලිමිටඩ් | 2425010 | වෙල්ත්ට්‍රස්ට් සෙකියුරිටිස් ලිමිටඩ් | 2675096 |

* සුරැකුම්පත් හඳුනාගැනීමේ ජාත්‍යන්තර අංකය
 ** මෙම අනුපාතිකයන්, ප්‍රතිපත්ති තීරණයන්ට අනුකූලව වෙනස් විය හැකි අතර, එම වෙනස්වීම් ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවි දැන්වීමේ නිවේදනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව
 30, ජනාධිපති මාවත
 කොළඹ 01
 දුරකථන: ෆැක්ස් 2477011 :2477687
<http://www.cbsl.gov.lk>

එම්. ඉසෙඩ්. එම්. ආසිම්
 රාජ්‍ය ණය අධිකාරී/ලේඛකාධිකාරී